

1.1 මතය

ලංකා හොස්පිටල් කෝපරේෂන් පී.එල්.සී. හි (සමාගම) සහ එහි පරිපාලන සමාගම්වල (සමූහයේ) 2019 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ ආදායම් ප්‍රකාශනය , ලාභාලාභ සහ වෙනත් විස්තීර්ණ ආදායම් ප්‍රකාශනය , හිමිකම් වෙනස්වීමේ ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා මුදල් ප්‍රවාහ ප්‍රකාශනය සහ මූල්‍ය ප්‍රකාශනවලට අදාළ සටහන් , සාරාංශ ගත වැදගත් ගිණුම්කරණ ප්‍රතිපත්ති වලින් සමන්විත 2019 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන සහ ඒකාබද්ධ මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාව සමඟ සංයෝජිතව කියවිය යුතු 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ විධි විධාන ප්‍රකාරව මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ.

සමාගමේ සහ සමූහයේ 2019 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වන වර්ෂය සඳහා එහි මූල්‍ය කාර්යසාධනය හා මුදල් ප්‍රවාහ සත්‍ය හා සාධාරණ ලෙස දැක්වෙන අයුරින් ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිති වලට අනුකූලව මූල්‍ය ප්‍රකාශන පිළියෙල කර ඇති බව මා දරන්නාවූ මතයවේ.

1.2 මතය සඳහා පදනම

ශ්‍රී ලංකා විගණන ප්‍රමිතිවලට (ශ්‍රී.ලං.වි.ප්‍ර) අනුකූලව මා විගණනය සිදු කරන ලදී. මෙම විගණන ප්‍රමිති යටතේ වූ මාගේ වගකීම, මෙම වාර්තාවේ මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම යන කොටසේ තව දුරටත් විස්තර කර ඇත. මාගේ මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.3 ප්‍රධාන විගණන කරුණු

ප්‍රධාන විගණන කාරණා නම් , අපගේ වෘත්තීය විනිශ්චයේදී , සමාගමේ මූල්‍ය ප්‍රකාශන සහ ඒකාබද්ධ මූල්‍ය ප්‍රකාශන ප්‍රවර්තන වර්ෂයේදී පිළිබඳ අපගේ විගණනයේදී වඩාත් වැදගත් වූ කරුණුය. මෙම කරුණු ආමන්ත්‍රණය කරනු ලැබුවේ සමාගමේ මූල්‍ය ප්‍රකාශන සහ සමස්තයක් ලෙස ඒකාබද්ධ මූල්‍ය ප්‍රකාශන විගණනය කිරීමේ සන්දර්භය තුළ සහ , ඒ පිළිබඳව මාගේ මතය සැකසීමේ දී මෙම කරුණු සම්බන්ධයෙන් මම වෙනම මතයක් නොසපයන්නෙමි.

- ආදායම් හඳුනා ගැනීම - සටහනේ අංක 4.15 ට යොමුව ගිණුම්කරණ ප්‍රතිපත්තිය සඳහා මූල්‍ය ප්‍රකාශන වල සටහන් අංක 5 බලන්න. 2019 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වූ වර්ෂය සඳහා සමූහයේ ආදායම රු මිලියන 7,549 කි.

අවදානම පිළිබඳ විස්තරය

මාගේ ප්‍රතිචාරය

සමූහය එහි සෞඛ්‍ය සේවා වලින් ලද ආදායම ගිණුම්කරණ ප්‍රතිපත්තිය 4.15 යටතේ සටහන් අංක 5හි අනාවරණය කර ඇත. මිල ව්‍යුහයේ සංකීර්ණත්වය , ඉහළ පරිමාව , දළ හෝ ශුද්ධ පදනමේ යෝග්‍යතාවය තීරණය කිරීම ඇතැම් විධිවිධානවල ආදායම් හඳුනා ගැනීම සහ තොරතුරු තාක්ෂණ පාලනයන් මත රඳා සිටීම හේතුවෙන් ආදායම අවධානය යොමු වූ ප්‍රදේශයක් ලෙස මම සලකමි.

මාගේ විගණන ක්‍රියා පටිපාටිවලට පහත සඳහන් දෑ ඇතුළත්ය:

- නියැදි පදනමක් මත ගනුදෙනු මට්ටමේ මිලකරණය සහ අදාළ ලේඛනමය සාක්ෂි මත පරීක්ෂා කිරීමෙන් ආදායම් මැනීම පිළිබඳ විගණන ක්‍රියා පටිපාටි මම සිදු කළෙමි.
- වෛද්‍ය උපදේශන නිලධාරීන් සම්බන්ධ කර ගන්නා ගිවිසුම්ගත විධිවිධාන පිළිබඳව මම කළමණාකාරිත්වය සමග සාකච්ඡා කළ අතර දළ හෝ ශුද්ධ පදනමක් මත ආදායම හඳුනා ගැනීමේ යෝග්‍යතාව නියැදි පදනමක් මත පරීක්ෂා කළෙමි.
- ආදායම සිදුවීම පිළිබඳ ප්‍රධාන තොරතුරු තාක්ෂණ හා අත්පොත පාලනයන් පිළිබඳ අවබෝධයක් මම ලබා ගත් අතර නියැදි පදනමක් මත එය පරීක්ෂා කළෙමි.
- සමූහයේ ව්‍යාපාරය සිදු කරන ස්ථාන වල නියැදියක් ආවරණය වන පරිදි ආදායමට අදාළ මුදල් එකතු කිරීම සම්බන්ධයෙන් මම නිශ්චිත විගණන ක්‍රියා පටිපාටි සිදු කළෙමි.
- මූල්‍ය ප්‍රකාශයේ සටහන අංක 5 හි දක්වා ඇති අනාවරණය කිරීම්වල ප්‍රමාණවත් භාවය පිළිබඳව තක්සේරුවක් මම සිදු කළෙමි.

➤ **තොග වල වටිනාකම් පවත්වාගෙන යාම.**

සටහන් අංක 4.8 යොමුව - ගිණුම්කරණ ප්‍රතිපත්තිය සඳහා මූල්‍ය ප්‍රකාශන වල සටහන් අංක 17 බලන්න.

2019 දෙසැම්බර් 31 වන විට සමූහය විසින් රු.මිලියන 413 ක් වටිනාකම වූ තොග පිරිවැය හෝ ශුද්ධ උපලබ්ධි අගය යන දෙකෙන් අඩු අගයට පවත්වාගෙන ගොස් ඇත.

අවදානම පිළිබඳ විස්තරය

මාගේ ප්‍රතිචාරය

තොග තක්සේරු කිරීම් නිෂ්පාදන වල ස්වභාවය සහ දැඩි ගුණාත්මක අවශ්‍යතා යන හේතූන් නිසා එකී , විනිශ්චයන් සහ ඇස්තමේන්තු ඇතුළත්වේ. ව්‍යාපාර ආකෘතිය මත පදනම්ව සමූහ මෙහෙයුම් තුළ , තොග වෙන් කිරීම සහ විකිණීම හේතුවෙන් තොග වල පැවැත්ම සහ තක්සේරු කිරීම යන අංශ දෙකම අවධානය යොමු කළ යුතු ප්‍රධාන අංශ වේ.

මාගේ විගණන ක්‍රියා පටිපාටිවලට පහත සඳහන් දෑ ඇතුළත්ය:

- සමූහයේ තොග ප්‍රතිපාදන ප්‍රතිපත්තිය සමග වාර්තාකරණ දිනයේදී තොග සඳහා ප්‍රතිපාදන ප්‍රමාණවත් බව සහ අනුකූලතාව තක්සේරු කිරීම.
- නියැදි පදනමක් මත , සමූහයේ තොග වල පවත්නා අගය එම තොග වල ශුද්ධ උපලබ්ධි අගය සමග සංසන්දනය කිරීම.
- වසර අවසානයේදී භෞතික සත්‍යාපනය තුළින් තොග වල පැවැත්ම පරීක්ෂා කිරීම සහ සමූහයේ ආයතන තුළ පිරිවැය වෙන් කිරීමේ වලංගුභාවය පරීක්ෂා කිරීම

* වෙළඳ ලැබීම් නැවත අයකර ගැනීමේ හැකියාව - සටහන් අංක 4.3.1 ට යොමුව - ගිණුම්කරණ ප්‍රතිපත්තිය සඳහා මූල්‍ය ප්‍රකාශනවල සටහන් අංක 18 බලන්න.

2019 දෙසැම්බර් 31 වන විට සමූහයේ වෙළඳ ලැබිය යුතු දෑ රුපියල් මිලියන 915 කි.

අවදානම පිළිබඳ විස්තරය

මාගේ ප්‍රතිචාරය

කළමනාකරණ විනිශ්චය මත පදනම්ව සමූහයේ වෙළඳ ලැබිය යුතු දේ නැවත අයකර ගැනීමේ හැකියාව තක්සේරු කිරීම ඇතුළත්වේ. ඉතිහාසික ගෙවීම් රටා සහ ගනුදෙනුකරුවන්ගේ ණය සුදුසුකම් සම්බන්ධ වෙනත් තොරතුරු වෙළඳ ලැබිය යුතු දේ නැවත අයකර ගැනීමේ හැකියාව තීරණය කිරීම සඳහා ණය අවදානම් නිරාවරණ සම්බන්ධයෙන් තීන්දු තීරණ ගැනීමේදී සහජ විෂයානුබද්ධතාව සම්බන්ධ වේ.

- අපගේ විගණන ක්‍රියා පටිපාටි වලට පහත සඳහන් දෑ ඇතුළත්ය.
 - ණය නියමයන් වටා ඇති පාලනයන් ඇතුළුව සමූහයේ ණය පාලන ක්‍රියා පටිපාටි පරීක්ෂා කිරීම සහ ගනුදෙනුකරුවන්ට අදාළ ගෙවීම් ඉතිහාසය සහ මූල්‍ය තොරතුරු සමාලෝචනය කිරීම.
 - 2019 දෙසැම්බර් 31 ශේෂයට අදාළ වර්ෂය අවසානයෙන් පසු මුදල් ලැබීම් පරීක්ෂා කිරීම සහ ගනු ලැබූ විනිශ්චයන් සහ අදාළ ගනුදෙනුකරුවන් සමග ඉතිහාසික වෙළඳ අත්දැකීම් තක්සේරු කිරීමෙන් වෙළඳ ලැබිය යුතු දේට එරෙහිව සමූහයේ දුර්වලතාව විධිවිධානවල ප්‍රමාණවත් බව පරීක්ෂා කිරීම.
 - හානිකර ප්‍රතිපාදන වෙත ළඟා වීමට අදාළ ඇස්තමේන්තුගත මට්ටම පිළිබඳව සමූහයේ අනාවරණය කිරීම් වල ප්‍රමාණවත් බව තක්සේරු කිරීම.

1.4 වෙනත් තොරතුරු

අනෙක් තොරතුරු සඳහා කළමනාකරණය වගකිව යුතුය. අනෙක් තොරතුරු වාර්ෂික වාර්තාවේ ඇතුළත් තොරතුරු වලින් සමන්විත වන නමුත්, මූල්‍ය ප්‍රකාශන සහ ඒ පිළිබඳ මාගේ විගණන වාර්තාව ඇතුළත් නොවේ. මූල්‍ය ප්‍රකාශන පිළිබඳ මාගේ මතය අනෙක් තොරතුරු ආවරණය නොකරන අතර ඒ පිළිබඳ කිසිදු ආකාරයක සහතික කිරීමක් මම ප්‍රකාශ නොකරමි. මූල්‍ය ප්‍රකාශන පිළිබඳ මාගේ විගණනයට අදාළව, මාගේ වගකීම වන්නේ අනෙක් තොරතුරු කියවීම සහ එසේ කිරීමේදී අනෙක් තොරතුරු මූල්‍ය ප්‍රකාශන සමග ප්‍රමාණාත්මක වශයෙන් නොගැලපෙනවාද යන්න හෝ විගණනයේදී ලබාගත් මාගේ දැනුම හෝ වෙනත් ආකාරයකින් ප්‍රමාණාත්මක වශයෙන් වැරදියට වටහාගෙන තිබේද යන්න සලකා බැලීමට වේ. මා විසින් සිදු කරන ලද කාර්යයන් මත පදනම්ව, වෙනත් ජරමාණාත්මක තොරතුරු ප්‍රමාණාත්මක වශයෙන් වැරදි ලෙස අර්ථකථනය කර ඇති බව මම නිගමනය කරන්නේ නම්, මම ඒ කාරණය වාර්තා කළ යුතුය. මේ සම්බන්ධයෙන් වාර්තා කිරීමට කිසිවක් මාගේ අවධානයට ලක්නොවුණි.

1.5 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ සහ ඊට සම්බන්ධ පාර්ශවයන්ගේ වගකීම්

මෙම මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොරව මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවනු පිණිස අවශ්‍ය වන අභ්‍යන්තර පාලනයන් තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමේදී, සමූහය අඛණ්ඩව පවත්වාගෙන යාමේ හැකියාව තීරණය කිරීම කළමනාකරණයේ වගකීමක් වන අතර, කළමනාකාරිත්වය සමූහය ඇවර කිරීමට අදහස් කරන්නේ නම් හෝ

වෙනත් විකල්පයක් නොමැති විටදී මෙහෙයුම් නැවැත්වීමට කටයුතු කරන්නේ නම් හැර අඛණ්ඩ පැවැත්මේ පදනම මත ගිණුම් තැබීම හා සමූහයේ අඛණ්ඩ පැවැත්මට අදාළ කරුණු අනාවරණය කිරීමද කළමනාකරණයේ වගකීමකි.

සමාගමේ සහ සමූහයේ මූල්‍ය වාර්තාකරණ ක්‍රියාවලිය සම්බන්ධ වගකීම, පාලනය කරන පාර්ශවයන් විසින් දරනු ලබයි.

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 16 (1) උප වගන්තිය ප්‍රකාරව, සමූහයේ වාර්ෂික සහ කාලීන මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවන පරිදි ස්වකීය ආදායම්, වියදම්, වත්කම් හා බැරකම් පිළිබඳ නිසි පරිදි පොත්පත් හා වාර්තා පවත්වාගෙන යාම අවශ්‍ය කෙරේ.

1.6 මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම

සමස්තයක් ලෙස මූල්‍ය ප්‍රකාශන, වංචා සහ වැරදි නිසා ඇතිවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර බවට සාධාරණ තහවුරුවක් ලබාදීම සහ මාගේ මතය ඇතුළත් විගණකගේ වාර්තාව නිකුත් කිරීම මාගේ අරමුණ වේ. සාධාරණ සහතිකවීම උසස් මට්ටමේ සහතිකවීමක් වන නමුත්, ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය සිදු කිරීමේදී එය සැමවිටම ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් අනාවරණය කරගන්නා බවට වන තහවුරු කිරීමක් නොවනු ඇත. වංචා සහ වැරදි තනි හෝ සාමූහික ලෙස බලපෑම නිසා ප්‍රමාණාත්මක අවප්‍රකාශනයන් ඇතිවිය හැකි අතර, මෙම මූල්‍ය ප්‍රකාශන පදනම් කරගනිමින් පරිශීලකයන් විසින් ගනු ලබන ආර්ථික තීරණ කෙරෙහි බලපෑමක් විය හැකි බවට අපේක්ෂා කෙරේ.

මා විසින් වෘත්තීය විනිශ්චය සහ වෘත්තීය සැකමුසු බවින් යුතුව ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය කරන ලදී. තවද,

- වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගේ අවදානම් හඳුනාගැනීමේදී හා තක්සේරු කිරීමේදී අවස්ථානෝචිතව උචිත විගණන පටිපාටි සැලසුම් කිරීමෙන් වංචා හෝ වැරදි හේතුවෙන් ඇතිවන්නා වූ අවදානම් මඟහරවා ගැනීමට, ප්‍රමාණවත් සහ සුදුසු විගණන සාක්ෂි ලබා ගැනීම මාගේ මතයට පදනම් වේ. වරදක් නිසා සිදුවන බලපෑමට වඩා වංචා හේතුවෙන් සිදුකරන ලද ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් හඳුනා නොගැනීම මගින් සිදුවන්නා වූ බලපෑම ප්‍රබල වන අතර , දුස්සන්ධානය , ව්‍යාජ ලේඛන සැකසීම ,වේතනාන්විත මගහැරීම් හෝ අභ්‍යන්තර පාලනයන් මගහැරීම වංචාවක් ඇති වීමට හේතුවේ.
- අවස්ථානෝචිතව උචිත විගණන පටිපාටි සැලසුම් කිරීම පිණිස සමූහයේ අභ්‍යන්තර පාලනය සම්බන්ධයෙන් අවබෝධයක් ලබා ගන්නා ලද නමුත්, අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳ මතයක් ප්‍රකාශ කිරීමට අදහස් නොකරයි.
- කළමණාකරණය විසින් අනුගමනය කරන ලද ගිණුම් ප්‍රතිපත්ති වල උචිතභාවය සහ යොදා ගන්නා ලද ගිණුම්කරණ ඇස්තමේන්තුවල හා සම්බන්ධිත හෙලිදරව් කිරීම් වල සාධාරණත්වය ඇගයීම.
- සිද්ධීන් හෝ තත්ත්වයන් හේතුවෙන් සමූහයේ අඛණ්ඩ පැවැත්ම පිළිබඳ ප්‍රමාණාත්මක අවිනිශ්චිතතාවයක් තිබේද යන්න සම්බන්ධයෙන් ලබාගත් විගණන සාක්ෂි මත පදනම්ව ගිණුම්කරණය සඳහා ආයතනයේ අඛණ්ඩ පැවැත්ම පිළිබඳ පදනම යොදා ගැනීමේ අදාලත්වය තීරණය කරන ලදී. ප්‍රමාණවත් අවිනිශ්චිතතාවයක් ඇති බවට මා නිගමනය කරන්නේ නම් මූල්‍ය ප්‍රකාශනවල ඒ සම්බන්ධයෙන් වූ හෙළිදරව්කිරීම් වලට මාගේ විගණන වාර්තාවේ අවධානය යොමු කළ යුතු අතර, එම හෙළිදරව්කිරීම් ප්‍රමාණවත් නොවන්නේ නම් මාගේ මතය විකරණය කළ යුතුය.මාගේ නිගමනයන් විගණකගේ වාර්තාවේ දිනය දක්වා ලබා ගන්නා ලද විගණන සාක්ෂි මත පදනම්වේ. කෙසේ වුවද, අනාගත සිද්ධීන් හෝ තත්ත්වයන් මත අඛණ්ඩ පැවැත්ම අවසන් වීමට හැකිය.

- හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල ව්‍යුහය සහ අන්තර්ගතය සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණ අයුරින් මූල්‍ය ප්‍රකාශනවල ඇතුළත් බව ඇගයීම.

හැකිතාක් දුරට හා අවශ්‍ය ඕනෑම විටෙක පහත සඳහන් දෑ පරීක්ෂා කිරීම සඳහා විගණන විෂය පථය පුළුල් කර ඇත.

- තොරතුරු ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් බලන කළ සමාගමේ කාර්යයන් අඛණ්ඩව ඇගයීමට හැකිවන පරිදි එහි සංවිධානය , පද්ධති , පටිපාටි , පොත් පත් , වාර්තා හා වෙනත් ලියකියවිලි විධිමත්ව හා ප්‍රමාණාත්මකව සැලසුම් කර තිබේද යන බව සහ එකී , පද්ධති , පටිපාටි , පොත් පත් , වාර්තා හා වෙනත් ලියකියවිලි ඵලදායී ලෙස පවත්වා ගෙන යනු ලැබේද යන බව :
- යම් අදාළ ලිඛිත නීතියකට හෝ සමාගමේ පාලක මණ්ඩලය විසින් නිකුත් කරන ලද වෙනත් පොදු හෝ විශේෂ විධානයකට අනුකූලව , සමාගම ක්‍රියා කර ඇති බව,
- සමාගම සිය බලතල , කර්තව්‍ය සහ කාර්යයන්ට අනුකූලව කටයුතු කර ඇති බව
- සමාගමේ සම්පත් සකසුරුවීම් ලෙස , කාර්යක්ෂම ලෙස සහ ඵලදායී ලෙස කාලසීමාවන් තුළ සහ අදාළ නීතිරීති වලට අනුකූලව ප්‍රසම්පාදනය කර භාවිතා කර ඇති බව,

1.7 මූල්‍ය ප්‍රකාශන

1.7.1 මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම පිළිබඳ අභ්‍යන්තර පාලනය.

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

විගණන නිරීක්ෂණය	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
සමාගම ගෙවීම් වවුචර අනුපිළිවෙලින් පවත්වා ගෙන ගොස් නොමැත.	සියළුම සමාගම් මූල්‍ය කටයුතු “ටැලී” ගිණුම්කරණ පද්ධතිය තුළ පවත්වාගෙන යනු ලැබේ. එබැවින් සියලුම ගෙවීම් වවුචර ජනනය කරනු ලබන්නේ “ටැලී” ගිණුම්කරණ පද්ධතිය මගිනි. “ටැලී” ගිණුම්කරණ පද්ධතියේ සහජ සීමාව නිසා ගෙවීම් වවුචර් අංක නියත නොවේ. එම නිසා, සමාගම විසින් සියළුම යොමු කිරීම් සඳහා වෙක්පත් අංකය සහ දිනය අනුක්‍රමයක් ලෙස භාවිතා කරයි.	ගෙවීම් වවුචර අනුපිළිවෙලට පවත්වාගත යුතුය.

1.8 ලැබිය යුතු සහ ගෙවිය යුතු ගිණුම්

1.8.1 අත්තිකාරම්

විගණන නිරීක්ෂණය	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
ආපසු ගෙවිය යුතු තැන්පතු සඳහා වෙන් කරන ලද රු. 1,414,401 ක් වූ ශේෂය නිරවුල් නොකර දීර්ඝ කාලයක් තිස්සේ ඉදිරියට ගෙන ගොස් ඇත.	මෙම වර්ෂය තුළ ඉහත වෙන් කිරීම පිළිබඳව අපි සලකා බලමු.	ශේෂයන් නිරවුල් කිරීමට පියවර ගත යුතුය.

1.9 සම්බන්ධ පාර්ශවයන් හා සම්බන්ධ පාර්ශවය ගනුදෙනු හෙළිදරව් නොකිරීම.

විගණන නිරීක්ෂණය	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
සම්බන්ධිත පාර්ශවයකට(ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව) ගෙවිය යුතු වන රුපියල් 4,769,076 ක් වන අතර නිරවුල් නොකර කාලයක් තිස්සේ ඉදිරියට ගෙන එන බව දක්නට ලැබුණි.	ඉහත ශේෂයන් ඉවත් කිරීම පිළිබඳව කළමනාකරණය විසින් සලකා බලනු ඇත.	ශේෂය ඉවත් කිරීම සඳහා අවශ්‍ය පියවර ගත යුතුය.

1.10 නීති, රීති, රෙගුලාසි සහ කළමනාකරණ තීරණ ආදිය අනුකූල නොවීම.

නීති, රීති, රෙගුලාසි ආදියට යොමුව	අනුකූල නොවීම	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
රාජ්‍ය ව්‍යවසාය දෙපාර්තමේන්තුවේ වක්‍රලේඛය PED 1/2015	සමාගම විසින් ප්‍රධාන විධායක නිලධාරී සහ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී / ප්‍රධාන මූල්‍ය නිලධාරියාට පිළිවෙලින් ලීටර 50 සහ ලීටර 35 යන ප්‍රමාණයන්ගෙන් සීමාවන් ඉක්මවා ඉන්ධන දීමනා ලබාදීමට කටයුතු කර ඇත.	ලංකා හොස්පිටල් කෝපරේෂන් පී.එල්.සී.,පොදු ලැයිස්තුගත සමාගමක් ලෙස, ඉන්ධන දීමනාව යනු සේවකයින්ගේ වේතනයේ කොටසකි. දන්නා ඉතිහාසයේ සිට පවතින සංවිධාන භාවිතයට අනුව ඉන්ධන සීමාවන් අර්ථ දක්වා ඇත. සමාගම විසින් වේතන පැකේජයේ කොටසක් ලෙස බඳවා ගැනීමේ අවස්ථාවේදී ඉන්ධන හිමිකම තීරණය කර ඇත. ඉන්ධන දීමනාව ඇතුළුව සමස්ථ වේතනය රැකියා අපේක්ෂකයින් සමඟ සාකච්ඡා කරනු ලබන්නේ සමාන කාණ්ඩවල හා අනෙකුත් පොදු ලැයිස්තුගත සමාගම් විසින් පිරිනමනු ලබන අගයන්ට අනුගතවය.	රාජ්‍ය ව්‍යවසාය දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලබා ගැනීමට පියවර ගත යුතුය.

2009 අංක 09 දරන ජාතිය ගොඩනැගීමේ බදු පනතේ 3 කොටසේ 2 වන උප කොටසේ iii වන ඡේදයට අනුව "කිසියම් භාණ්ඩයකට හෝ සේවාවකට අදාළව බද්දට යටත් පිරිවැටුම", එම කොටසෙහි 3 වන උප වගන්තියේ බැහැර කිරීම් වලට යටත්ව, යම් භාණ්ඩයක් සැපයීම හෝ සේවාවක් සැපයීම තුළින් මුදලින් ලැබුණා හෝ නොලැබුණා වුවද ලැබිය යුතු මුළු ශේෂයයි.

2019 වර්ෂය සඳහා ජාතිය ගොඩනැගීමේ බදු රු. 3,253,471 ක මුදල, 2019 දෙසැම්බර් 31 න් අවසන් වර්ෂය සඳහා වන ආදායමේ කොටසක් ලෙස හඳුනා ගතයුතුය. එමනිසා ආයතනයේ ආදායම සහ ජාතිය ගොඩනැගීමේ බදු වියදම රු. 3,253,471 ක් අඩුවෙන් පෙන්වුම් කර ඇත.

ජාතිය ගොඩනැගීමේ බදු ආදායමේ කොටසක් ලෙස සැලකිය නොහැකිය. බදු ගෙවන්නා කවරුන්ද යන්න ජාතිය ගොඩනැගීමේ බදු පනතේ සඳහන් නොවන අතර එම නිසා බදු ගෙවන්නා, ගැණුම්කරු සහ විකුණුම්කරු අතර ඇති ගිවිසුමට අනුව තෝරාගනු ලැබේ. රෝහලේ ප්‍රතිපත්තියක් ලෙස ගනුදෙනුකරුවන්ගෙන් ජාතිය ගොඩනැගීමේ බදු එකතු කරගනී. තවදුරටත් ජාතිය ගොඩනැගීමේ බදු සංරචක වෙත වෙනම ඉන්වොයිසිය තුළ සටහන් කිරීම ජාතිය ගොඩනැගීමේ බදු පනතට අනුව අවශ්‍ය නොවේ.

අනාගතයේදී අනුකූලතාව පවත්වා ගැනීම සඳහා අවශ්‍ය පියවර ගත යුතුය.

2. මූල්‍ය සමාලෝචනය

2.1 මූල්‍ය ප්‍රතිඵලය

සමාලෝචිත වර්ෂයේ මෙහෙයුම් ප්‍රතිඵලය රු. 420,196,801 ක ලාභයක් වූ අතර ඊට පෙර වර්ෂයේ අනුරූප ලාභය රු. 826,467,460 කි. එබැවින් මූල්‍ය ප්‍රතිඵලයෙන් රු. 406,270,659 ක පරිහානියක් නිරීක්ෂණය විය. මෙම පරිහානියට හේතු වනුයේ, නේවාසික හා බාහිර රෝගී ගලා ඒම 3% කින් අඩු වීම සහ නේවාසික අනුපාතය 82% සිට 77% දක්වා අඩු වීමයි. වෛද්‍ය සංචාරක කර්මාන්තයේ නියුණු පහත වැටීම් සහ එම අංශයේ තරගකාරීත්වය ඉහළ යාම හේතුවෙන් දළ ලාභ ආන්තිකය 44% සිට 43% දක්වා සුළු වශයෙන් අඩු විය. කණ්ඩායම 7% කින්, 2,002 ක් දක්වා රෝහල ඔවුන්ගේ ගමන් මාර්ගය සහ සේවා වැඩිදියුණු කිරීම නිසා පරිපාලන වියදම් සහ අනෙකුත් මෙහෙයුම් වියදම් පිළිවෙලින් 11% සහ 10% කින් ඉහළ ගොස් ඇත. මූල්‍ය ආදායම පහත වැටීමට හේතු වී ඇත්තේ 2018 දී රුපියල දැඩි ලෙස අව ප්‍රමාණය වීම නිසා ඇතිවූ විදේශ විනිමය මත රුපියල් මිලියන 287 ක සැලකිය යුතු ලාභයක් පැවතීම සහ එය වත්මන් වර්ෂයේදී රුපියල් මිලියන 7 ක අලාභයක් බවට පරිවර්තනය වීමයි. මීට අමතරව මේ වසරේ ලිසිං සඳහා SLFRS 16 යොදා ගැනීම නිසා වත්කම් භාවිතා කිරීමේ අයිතියේ පොලී පිරිවැය ලෙස 2019 වසර සඳහා වන මුදල රුපියල් මිලියන 37ක් වේ. ඒ අනුව, බදු වලට පෙර ලාභය 25% කින් අඩු වී රුපියල් මිලියන 841 කි. එහි ප්‍රතිඵලයක් වශයෙන් බදු පසු ලාභය රුපියල් මිලියන 581 වූ අතර එය රුපියල් මිලියන 870 සිට 33% කින් අඩු වී ඇත.

ලංකා හොස්පිටල්ස් රුපියල් බිලියන 6.6 ක හිමිකමක් සමග ශක්තිමත් ශේෂ පත්‍රයක් පවත්වාගෙන යයි. මුළු වත්කම් වල වටිනාකම රුපියල් බිලියන 9 ක් වන අතර එයින් රුපියල් බිලියන 4.4 ක් දේපළ, පිරියත හා උපකරණ මගින් නිරූපණය කරයි.

2.2 අනුපාත විශ්ලේෂණය

	2019 -----	2018 -----
ජංගම වත්කම් අනුපාතය	3.77 වතාවක්	3.19 වතාවක්
ක්ෂණික වත්කම් අනුපාතය	3.41 වතාවක්	2.90 වතාවක්
දළ ලාභ අනුපාතය	43 %	44%
යෙදවූ ප්‍රාග්ධනය මත ප්‍රතිලාභ	9%	13%
තෝලන අනුපාතය	-	-

2.3 ප්‍රධාන කාර්ය සාධන දර්ශක

සමාගමේ ප්‍රධාන කාර්ය සාධන දර්ශක සහ එවා ළඟාකර ගැනීම පහත පරිදි වේ.

	තරාස -----	අයවැය -----	විචලනය -----
රැකියා සම්බන්ධ සාමාන්‍ය දින (දින- මුළු ඇඳන්)	2.16	2.62	(0.46)
සාමාන්‍ය පදිංචිය අනුපාතය	77%	86%	(9%)
සාමාන්‍ය දෛනික ඇතුළත් කිරීම්	76	84	8
මුළු ඇතුළත් කිරීම්	27,632	30,833	(3,201)
විදේශීය රෝගීන් ඇතුළත් කිරීම්	1,969	3,015	(1,046)
OP උපදේශන	347,849	392,097	(44,248)
සැත්කම් ප්‍රමාණය	10,810	12,795	(1,985)

3. මෙහෙයුම් සමාලෝචනය

3.1 මෙහෙයුම් අකාර්යක්ෂමතාව

විගණන නිරීක්ෂණය -----	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම -----	නිර්දේශය -----
සීමිත වෛද්‍ය මධ්‍යස්ථානය	සීමිත වෛද්‍ය විවෘත කිරීමේ ප්‍රධාන පරමාර්ථය වන්නේ රෝගීන් සීමිත වලින් ලබා ගැනීමයි. පාස්කු බෝවීම ප්‍රභවයෙන් පසුව එය සීමිත වෙනත් යොමුවන රෝගීන්ට අහිතකර ලෙස බලපා ඇති අතර එය සීමිත වෛද්‍ය මධ්‍යස්ථානයේ මෙහෙයුම් අහිමි වීමට හේතු වී තිබේ. වර්තමානයේ කොවිඩ් 19 තත්වය සීමිත වෛද්‍ය මධ්‍යස්ථානයේ වලටද අහිතකර ලෙස බලපා ඇත. විශේෂයෙන් සීමිත වෛද්‍ය මධ්‍යස්ථානයේ සැපයුම් අඛණ්ඩව පවත්වාගෙන යාමට නොහැකි විය. රෝහල් කාර්ය මණ්ඩලයේ අහිතකර ප්‍රවණතා සහ ආරක්ෂාව සැලකිල්ලට ගනිමින් රෝහල 2020 ජූලි 31 දින සිට මෙහෙයුම් අත්හිටුවා තිබේ.	ආයෝජනයක් කිරීමට පෙර නිසි ඇගයීමක් කළ යුතුය.
සීමිත වෛද්‍ය මධ්‍යස්ථානය විසින් 2019 දෙසැම්බර් 31 ක දිනෙන් අවසන් වූ කාලය තුළ රු. 11,193,820 ක ඉදිරි අලාභයක් වාර්තා කර ඇත.		

3.2 මතභේදයට තුඩු දෙන ගනුදෙනු

විගණන නිරීක්ෂණය	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
<p>උපායමාර්ගික වෛද්‍ය ගෙවීම්</p> <p>සමාලෝචනයට භාජනය වූ වර්ෂය තුළ සමහර විශේෂඥ අංශ සඳහා සේවා ලබා ගන්නා උපදේශකයින් (විශේෂඥ වෛද්‍යවරුන්) රඳවා තබා ගැනීම සඳහා සමාගම රුපියල් 116,585,312 ක් ගෙවා ඇති අතර සමාගම විසින් ඔවුන් විසින් ඉටු කරන ලද රැකියා සඳහා වෙන වෙනම ගෙවීම් කර ඇති බව ද නිරීක්ෂණය විය.</p>	<p>ශ්‍රී ලංකාව යනු රෝහල් විසින් මෙහෙයවනු ලබන වෙළඳපොළට වඩා විශේෂඥ වෛද්‍යවරු (උපදේශක) වෙළඳපොළක් ඇති රටකි. ශ්‍රී ලාංකික රෝගීන්ගෙන් බහුතරයක් රෝහලේ නම්වලින් නොව විශේෂඥ වෛද්‍යවරු ඔවුන්ගේ නම් වලින් වෙන් කර ගෙන වෛද්‍ය උපදෙස් ලබාගනී. මෙම කර්මාන්තයේ ස්වභාවය ලංකා රෝහලට ද අදාළ වේ. කර්මාන්තයේ ප්‍රමුඛයා වීමට ලංකා රෝහලේ ජර්මාන කීර්තිමත් උපදේශකයින් සමඟ හවුල්කාරිත්වයක් තිබිය යුතුය. පැය 24 පුරාම රෝහලට පැමිණෙන රෝගීන්ට සහ සමහර රෝගීන්ට හදිසි වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය වන්නේ වෙනත් ව්‍යාපාර වලදී මෙන් නොව වෛද්‍ය ආධාර ප්‍රමාද වීමෙන් මිනිස් ජීවිතයට පිරිවැයක් දැරීමට සිදුවනු ඇත. එබැවින් රෝහලට විවිධ විශේෂතාවයන්හි කර්මාන්ත ප්‍රමුඛ උපදේශකයින් සමඟ හවුල්කාරිත්වයක් තිබිය යුතුය.</p>	<p>ගෙවීම් ආර්ථිකභාවය දැයි පරීක්ෂා කිරීම සඳහා නිසි ඇගයීමක් කළ යුතුය.</p>

3.3 ව්‍යාපෘති හෝ ප්‍රාග්ධන වැඩ ප්‍රමාද වීම

විගණන නිරීක්ෂණය	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
<p>පහත සඳහන් ප්‍රසම්පාදන ක්‍රියාත්මක කිරීමේදී සැලකිය යුතු ප්‍රමාදයක් දක්නට ලැබුණි.</p>	<p>අයවැය/ප්‍රසම්පාදන සැලැස්මේ දක්වා ඇති දිනය තාවකාලික දිනයන් පමණි. තරා මිලදී ගත් දිනය රඳා පවතින්නේ පවත්නා උපකරණවල සැබෑ අවශ්‍යතාවය / බිඳවැටීම සහ ප්‍රසම්පාදන ක්‍රියාවලිය මතය.</p>	<p>ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී මුල් පිටපත නිරන්තරයෙන් අධීක්ෂණය කර යාවත්කාලීන කළ යුතුය. (ප්‍රසම්පාදන මාර්ගෝපදේශය 4.2.1.)</p>
<p>විස්තරය</p> <p>-----</p> <p>-3C - කාමර හා වාට්ටු අලුත්වැඩියා කිරීම</p> <p>-Pa පද්ධතියේ අලුතින් වයර් දැමීම හා හානියට පත් හඬ පාලකයන් හා ශබ්ද විකාශන යන්ත්‍ර ස්ථාපිත කිරීම</p>	<p>සම්පූර්ණ කිරීමට සැලසුම් කළ දිනය</p> <p>-----</p> <p>2019/02/20</p> <p>2019/06/01</p>	
<p>-TCM යන්ත්‍රය</p>	<p>2019/04/01</p>	

- උණු වතුර බෙදාහැරීමේ 2019/03/01
පද්ධතිය නැවත ස්ථාපිත කිරීම හා
දෝෂ සහිත පයිප්ප මාර්ග, PRV
සහ කපාට (Valves) නැවත
දැමීම.
- CSSD ඉදිකිරීම 2019/07/01
- ශීත කාමර 2019/03/01
- නේවාසික හා බාහිර රෝගීන්ගේ 2019/10/01
දත්ත HIS එකට පරිලෝකනය
සහ උඩුගත කිරීම
- ඉහල ප්‍රවාහ යන්ත්‍රය 2019/12/01
- ආගන් ලේසර් යන්ත්‍රය 2019/05/01
- ඒකාබද්ධ අල්ට්‍රා ශබ්ද යන්ත්‍රය 2019/03/01
හා TENS/IFT

3.4 මානව සම්පත් කළමනාකරණය

විගණන නිරීක්ෂණය

ආයතනයේ සත්‍ය සේවක සංඛ්‍යාව ආයතනය විසින් අනුමත කර ඇති සේවක සංඛ්‍යාව පහත ගණන් වලින් ඉක්මවා ඇත.

තනතුර	අතිරික්තය
-----	-----
01. සහකාර විගණක	01

කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම

නිර්දේශය

අනුමත සේවක සංඛ්‍යාව වරින් වර සමාලෝචනය කිරීම අවශ්‍ය වන අතර අවශ්‍ය සංශෝධන සිදු කළ යුතුය.

01. එක් විධායක අභ්‍යන්තර විගණක තනතුරක් 2019 ජුනි මාසයේ සහකාර විගණක තනතුර වෙනුවට ආදේශ කර ඇත. 2020 ජනවාරි මාසයේ එක් සහකාර විගණක තනතුරක් මුදල් දෙපාර්තමේන්තුවට මාරු කර යවා ඇත.
02. දර්ශනී කුමාරිහාමි මහත්මියගේ දුර්වල ක්‍රියාකාරිත්වය හේතුවෙන් Gy & Obs වාට්ටුවේ ප්‍රධානියාට සහය වීම සඳහා තාවකාලිකව මාරු කර යවා ඇත. කෙසේ හෝ ඇය දැන් මාතෘ නිවාඩු මත සිටින අතර 2020 අගෝස්තු 27 වන දින නැවත පැමිණේ. එවිට වැඩ කිරීමට කැමති නම් නිසි මාරුවීමක් කළ යුතුය.

02. Gyn & Obs 01
සම්බන්ධීකාරක

03. ගෑස් ක්‍රියාකරවන්නන් 01

04. ජ්‍යෙෂ්ඨ සහකාර 01
ඖෂධවේදී / සහකාර
ඖෂධවේදී / පුහුණු
සහකාර ඖෂධවේදී

05. ෆාමසි ඩිස්පෙන්සර් 01

06. ෆාමසි සහකාර 01

03. අනුෂා දේවී මහත්මිය ඉල්ලා අස්වීමේ ලිපියක් ලබා දී ඇති අතර අවසන් වැඩ දිනය 2019 දෙසැම්බර් 10 වන දිනය විය. වර්තමාන ආයතනයේ පුහුණුව අනුව ඇය 2020 ජනවාරි මාසයේ වැටුප් ලේඛනයෙන් මකා දමා ඇත.

04. එකල නේවාසික රෝගී ෆාමසියෙහි ඖෂධවේදියෙකු සඳහා එක් පුරප්පාඩුවක් තිබුණි. එම පුරප්පාඩු වූ ඖෂධවේදී තනතුර, සහකාර ඖෂධවේදී තනතුර වෙනුවට ආදේශ කර ඇත.

05. එකල නේවාසික රෝගී ෆාමසියෙහි සහකාර ඖෂධවේදියෙකු සඳහා එක් පුරප්පාඩුවක් තිබුණි. එම පුරප්පාඩු වූ සහකාර ඖෂධවේදී තනතුර, ෆාමසි ඩිස්පෙන්සර් තනතුර වෙනුවට ආදේශ කර ඇත.

06. සිල්ලර වෙළඳාමේ සහකාර ඖෂධවේදී තනතුර සඳහා එකල පුරප්පාඩු දෙකක් තිබුණි. එක් පුරප්පාඩුවක් පැවති එම සහකාර ඖෂධවේදී තනතුර වෙනුවට ෆාමසි සහකාර තනතුර ආදේශ කර ඇත.